




නිකුත් කළේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව
දිනය 2022.01.31

2022 ජනවාරි මාසයේ දී කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 6.9 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 14.2 දක්වා ඉහළ ගියේය

මතුපිට උද්ධමනය
 වාර්ෂික සාමාන්‍ය උද්ධමනය: 6.9%
 වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය: 14.2%
 මාසික වෙනස : 2.43%

මූලික උද්ධමනය
 වාර්ෂික සාමාන්‍ය උද්ධමනය: 5.0%
 වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය: 9.9%
 මාසික වෙනස : 1.9%



කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)¹ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 12.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 14.2 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.0හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේය.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අධිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 22.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 25.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 7.5හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 9.2දක්වා ඉහළ ගියේය.

2022 ජනවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 2.43ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අධිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 1.15කින් සහ සියයට 1.28කින් ඉහළ යෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2022 ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, සහල්, නැවුම් පලතුරු, කිරි පිටි, සහ පාන් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල්, බස් ගාස්තු), නිවාස, ජලය, විදුලිය, ගැස් සහ අනෙකුත් ඉන්ධන (නිවාස කුලී,

තඩන්තුව/පිළිසකර කිරීම), අධ්‍යාපනය (උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු පාඨමාලා ගාස්තු), සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩවල අධිතමවල මිල ගණන් 2022 ජනවාරි මාසයේ දී ඉහළ ගියේය.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 8.3හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.4හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේය.

¹ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද., 2013=100), ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබයි.

දත්ත ඇමුණුම

සංඛ්‍යා සටහන 1 : කොළඹ පාරිභෝගික මිල දර්ශකයේහි හැසිරීම

පදනම : 2013 = 100

වසර	මාසය	දර්ශක අගය		මාසික % වෙනස		වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස		වාර්ෂික සාමාන්‍ය % වෙනස	
		කො.පා.මි.ද.	කො.පා.මි.ද. (මූලික)	කො.පා.මි.ද.	කො.පා.මි.ද. (මූලික)	කො.පා.මි.ද.	කො.පා.මි.ද. (මූලික)	කො.පා.මි.ද.	කො.පා.මි.ද. (මූලික)
2020	ජනවාරි	134.6	136.5	1.7	1.1	5.7	3.0	4.5	5.3
	පෙබරවාරි	134.6	136.9	0.0	0.3	6.2	3.2	4.6	5.1
	මාර්තු	133.4	136.9	-0.9	0.0	5.4	2.9	4.7	4.9
	අප්‍රේල්	133.6	137.2	0.1	0.2	5.2	3.1	4.8	4.7
	මැයි	134.2	138.1	0.4	0.7	4.0	2.9	4.7	4.4
	ජූනි	135.3	138.6	0.8	0.4	3.9	3.1	4.7	4.2
	ජූලි	135.4	138.9	0.1	0.2	4.2	3.2	4.8	4.0
	අගෝස්තු	135.4	138.9	0.0	0.0	4.1	3.2	4.8	3.8
	සැප්තැම්බර්	136.3	139.1	0.7	0.1	4.0	2.9	4.7	3.6
	ඔක්තෝබර්	136.5	139.2	0.1	0.1	4.0	3.0	4.6	3.4
	නොවැම්බර්	137.1	139.6	0.4	0.3	4.1	3.0	4.6	3.2
	දෙසැම්බර්	138.0	139.7	0.7	0.1	4.2	3.5	4.6	3.1
2021	ජනවාරි	138.7	140.2	0.5	0.4	3.0	2.7	4.3	3.1
	පෙබරවාරි	139.1	140.4	0.3	0.1	3.3	2.6	4.1	3.0
	මාර්තු	138.9	141.1	-0.1	0.5	4.1	3.1	4.0	3.0
	අප්‍රේල්	138.8	141.3	-0.1	0.1	3.9	3.0	3.9	3.0
	මැයි	140.3	142.5	1.1	0.8	4.5	3.2	3.9	3.0
	ජූනි	142.4	143.1	1.5	0.4	5.2	3.2	4.1	3.0
	ජූලි	143.1	144.1	0.5	0.7	5.7	3.7	4.2	3.1
	අගෝස්තු	143.5	144.6	0.3	0.3	6.0	4.1	4.3	3.2
	සැප්තැම්බර්	144.1	146.0	0.4	1.0	5.7	5.0	4.5	3.3
	ඔක්තෝබර්	146.9	147.9	1.9	1.3	7.6	6.3	4.8	3.6
	නොවැම්බර්	150.7	149.4	2.6	1.0	9.9	7.0	5.3	4.0
	දෙසැම්බර්	154.7	151.3	2.7	1.3	12.1	8.3	6.0	4.4
2022	ජනවාරි	158.4	154.1	2.4	1.9	14.2	9.9	6.9	5.0

මූලය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව